

පළාත් භාණ්ඩාගාරය,

අනුරු මැද පළාත.

2024 .11. 29

සියලුම ලේකම්වරුන්,
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්,
දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
පළාත් සභාවේ ව්‍යාවස්ථාපිය ආයතන ප්‍රධානීන්,
ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් වෙත.

2024 වර්ෂයේ භාණ්ඩ සහ වත්කම් සම්ක්ෂණය

අනුරු මැද පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රේට අනුබද්ධ ආයතන විසින් සැම මුදල් වර්ෂයකම අවසාන දිනට ඇති සියලුම භාණ්ඩ සහ වත්කම් වාර්ෂික භාණ්ඩ සම්ක්ෂණයකට ලක් කළයුතු බවත්, සැම ගණන්දීමේ නිලධාරියෙකු විසින්ම අදාළ භාණ්ඩ හරි වැරදි බැඳීම සඳහා සම්ක්ෂණ මණ්ඩලයක් සැම වර්ෂයකම දෙසැම්බර් 15 දිනට හෝ එකී දිනට ආසන්නව පත්කළ යුතු බවත්, පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ රීති 476 .1මණින් දක්වා ඇත.

02. ඒ අනුව, ඔබ අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව / කාර්යාලය සතුව 2024.12.31 දිනට ඇති භාණ්ඩ හා වත්කම් පිළිබඳව සම්ක්ෂණයක් කළයුතු බැවින්, ඒ සඳහා නිලධාරීන් නිදහාකුගෙන් යුත් සම්ක්ෂණ මණ්ඩලයක් පළාත් මූල්‍ය රීති 476.2 අනුව පත්කර එම සම්ක්ෂණ මණ්ඩලයට අදාළ උපදෙස් ලබාදී කාර්යාන් පැවරීම කළ යුතුවේ.

03. සැම භාණ්ඩ සම්ක්ෂණ මණ්ඩලයක්ම නිලධාරීන් නිදහාකුගෙන් සමන්වීත විය යුතු අතර, එම තිදෙනා අනුරෙන් ජෝජ්‍යතම නිලධාරියා එම මණ්ඩලයේ සභාපති විය යුතුය. කාර්මික භාණ්ඩ හෝ විශේෂී තාක්ෂණික ස්වරුපයේ භාණ්ඩ පිළිබඳව දැනුම ඇති නිලධාරියෙකු භාණ්ඩ සම්ක්ෂණ මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට කටයුතු කළ යුතු අතර මෙම කටයුතු තව දුරටත් විධිමත් කිරීම සඳහා විශ්‍යනා භා කළමනාකරණ කම්ටු වල දී තිරණය කරන ලද පරිදි ආයතන විභාල සංඛ්‍යාවක් පවතින දෙපාර්තමේන්තු විසින් (මෙම වතුලේඛයේ 5.2. ජේදයේ දක්වා ඇති) මෙම කටයුත්ත අධික්ෂණය සඳහා භාණ්ඩ සම්ක්ෂණ මණ්ඩල කටයුතු පරික්ෂා කිරීමට මාණ්ඩලික නිලධාරියෙකුගේ සභාපතින්වයෙන් යුතු අධික්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුය. එය සමස්ථ දෙපාර්තමේන්තුවම සඳහා විය යුතු අතර මෙම අධික්ෂණ මණ්ඩලයට සුදුසු දැනුම සහිත (භාණ්ඩ හඳුනා ගැනීමේ) නිලධාරීන් ද ඇතුළත් වන පරිදි තිදහාකු (සභාපති, සාමාජික 02) පත් කළ යුතු අතර ඔවුන් විසින් භාණ්ඩ සම්ක්ෂණ මණ්ඩල වල කටයුතු අහඩු ලෙස පරික්ෂා කළ යුතුය. එසේ පරික්ෂා කරන ප්‍රමාණය මුළු ඒකක ප්‍රමාණයෙන් අවම වශයෙන් 10% ක් වන් නියෝජනය විය යුතු අතර එම අධික්ෂණ මණ්ඩලය විසින් භාණ්ඩ සත්‍යාපනය කළ බවට පරික්ෂා කොට තහවුරු කළ යුතුය. මෙම අධික්ෂණ මණ්ඩලයේ සභාපති විසින් හෝ ඔහුගේ කණ්ඩායම විසින් අහඩු ලෙස පරික්ෂා කරන ලද කාර්යාල / පරිග්‍ර ලැයිස්තුවක් 2025 මාර්තු 15 දිනට පෙර සිය කම්ටුවේ නිරික්ෂණ, නිරදේශ භා යෝජන සහිතව දෙපාර්තමේන්තු ප්‍රධානීය මහින් මාවත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වේ.

04. ඒ අනුව ඉහත 01, 02 හා 03 ජේද යටතේ දක්වා ඇති කරුණු සැලකිල්ලට ගෙන මූල්‍ය රීති 476 ප්‍රකාරව, පහත සඳහන් කාල රාමු 02 න් ඔබ ආයතනයට අදාළ කාල රාමුවට අනුකූලව භාණ්ඩ සම්ක්ෂණ ක්‍රියාවලය අවසන් කරන ලෙස මෙයින් දන්වනු ලැබේ.

05. කාල රාමු තීරණය කිරීම

		කාල වකවානුව	
අනු අං කාය	කාරණය	අමාත්‍යාංශයකට/දෙපාර්තමේන්තුවකට/කාර්යාලයකට අදාළව ප්‍රාදේශීය කාර්යාල/ උප කාර්යාල නොමැති නම්	අමාත්‍යාංශයකට/දෙපාර්තමේන්තුවකට /කාර්යාලයකට අදාළව ප්‍රාදේශීය කාර්යාල/ උප කාර්යාල පවතින්නේ නම්
5.1	හාන්ඩ් සමික්ෂණ මණ්ඩල පත් කිරීම	2024 දෙසැම්බර් 15 දිනට පෙර	2024 දෙසැම්බර් 15 දිනට පෙර
5.2	හාන්ඩ් සමික්ෂණ කටයුතු අවසන් කිරීම	2025 පෙබරවාරි 15 දිනට පෙර	2025 මාර්තු 15 දිනට පෙර
5.3	හාන්ඩ් සමික්ෂණ වාර්තාව ලබා ගැනීම	2025 පෙබරවාරි 28 දිනට පෙර	2025 මාර්තු 31 දිනට පෙර
5.4	හාන්ඩ් සමික්ෂණ වාර්තාව පරිදි උගතා හා අතිරික්ත වාර්තා කිරීම හා ක්‍රියා මාර්ග ගැනීම	2025 මාර්තු 17 දිනට පෙර	2025 අප්‍රේල් 15 දිනට පෙර
5.5	ජොඩ් 47 වාර්තාව අනුව විනාශ කළ යුතු හාන්ඩ්, අවත්වැයීය කළ යුතු හාන්ඩ්, විකිණීය යුතු හාන්ඩ් සම්බන්ධයෙන් හා වෙනත් රුපයේ ආයතන වලට පැවරිය ගැකී හාන්ඩ් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීම	2025 මාර්තු 26 දිනට පෙර	2025 අප්‍රේල් 30 දිනට පෙර
5.6	හාන්ඩ් සමික්ෂණ වාර්තාව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට ද පිටපතක් සහිතව විගණකාධිපති වෙත ගොමු කිරීම	2025 අප්‍රේල් 17 දිනට පෙර	2025 ජූනි 15 දිනට පෙර
5.7	2024 වර්ෂයට අදාළ සමික්ෂණ වාර්තා විගණකාධිපති වෙත ගොමු කර ඒ බව ප්‍රධාන ලේකම් වෙත දැනුම් දීම	2025 අප්‍රේල් 30 දිනට පෙර	2025 ජූනි 30 දිනට පෙර
5.8	මුළු රිති 490 ප්‍රකාරව වැඩිහිටි හාන්ඩ් සහ පාවිච්ච කළ නොහැකි හාන්ඩ් සම්බන්ධව ක්‍රියා කර ප්‍රධාන ලේකම්ටද පිටපතක් සහිතව විගණකාධිපති වෙත වාර්තා කිරීම	2024 ජූනි 30 දිනට පෙර	2024 ජූනි 30 දිනට පෙර

06. ඔබ අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/ කාර්යාලයේ පසුගිය 2023 හෝ රීට පෙර වර්ෂ වෙනුවෙන් භාණ්ඩ සමික්ෂණ කටයුතු කර නොමැති නම්, එම වර්ෂවල භාණ්ඩ සමික්ෂණ කටයුතු ද ආචරණය වන පරිදි පවත්නා මුදල් වර්ෂයේ භාණ්ඩ සමික්ෂණ කටයුතු ඉහත 04 ජේදයේ සඳහන් කාල රාමුව තුළ අවසන් කිරීම පළාත් මූල්‍ය රිති 476 යටතේ ඔබගේ වගකීම බවද අවධාරණය කරමි

07. 2024 වර්ෂයේ භාණ්ඩ සමික්ෂණයට සම්ගාමීව භා රීට අතිරේකව ඒ ඒමාත්‍යාංශ, දෙපාර්තමේන්තු භා ආයතන වලට අනුයුත්ත කර ඇති වාහන ගෞනිකව සත්‍යාපනය ද ඒ ඒ භාණ්ඩ සමික්ෂණ මණ්ඩල වෙතින් ඉටු කරවා ගත යුතු වන අතර භාණ්ඩ සමික්ෂණ කමිටු පත් කිරීමේදී රීට අදාළ උපදෙස් ද ලබා දිය යුතු වේ. වාහන සමික්ෂණයේදී වාහනය ධාවන තත්ත්වයේ පවතී ද, අභ්‍යන්තරීය කළ යුතු ද දිගු කළක් ධාවන සේවයේ යොදවා නැතිද ආදි කරුණු ද එම වාහන සමික්ෂණ ලැයිස්තුවේ ඇතුළත් කළ යුතු බවටද එම කමිටු දැනුවත් කළ යුතු වේ.

08. භාණ්ඩ සමික්ෂණ ත්‍රියාවලිය අවසන් වූ පසු විනාශ කළ භාණ්ඩ භා විනුණු භාණ්ඩ ආදිය පිළිබඳ තොරතුරු ද අතිරික්ත වශයෙන් හඳුනා ගනු ලබන වත්කම් තොරතුරු ද වත්කම් කළමනාකරණය සඳහා භඳුන්වා දී ඇති වත්කම් කළමනාකරණ මඟුකාංගයට යාවත් කාලීන කළ යුතු බව ද දැනුම් දෙමි.

අච්ච්.ඩී.එස්.ස්මරදිවාකර,
ප්‍රධාන ලේකම්,
ලනුරු මැද පළාත.

පිටපත්:-

- | | |
|---|----------|
| 1. විගණකාධිපති | - දැ.පි. |
| 2. අධ්‍යක්ෂ, (මුදල් හා ආදායම්), පළාත් භාණ්ඩාගාරය | - දැ.පි. |
| 3. අධ්‍යක්ෂ, (ගිණුම හා ගෙවීම්), පළාත් භාණ්ඩාගාරය | - දැ.පි. |
| 4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, ලනුරු මැද පළාත | - දැ.පි. |